

වැත්වන් ගැටවී අවම කර්මින් වර්වාර වාංර්කාණයට බෞද්ධ දර්ශනයෙන් පුවිශ්ඨයක් විදාර්වාව, නොකර කට්කාවර්ය වෙත් විදාහ අධායයන අංශය, කළඹය විශ්ව විදාහලය  கொலமாற்றத்திற்கேற்ப விவசாயத்தைத் தீர்மானித்தல் சஞ்சீவி சிவகுமார், தென்கிழக்குப் பல்கலைக்கழகம்  කාර්මිකර්ණයේ වැරිවාරික බලවෑවේ බබ්. ඒ. බබ්වල්, විනුමආර්ච්ච්, නාවකාලික කට්කාවාර්ය වෙතැව් විදාහ අධ්යයන අංශය, කළෙඹය විශ්වවිදාහලය  ගැඹුරු මුහුදේ වන්න්වයෝ නලතා රණයිංහ, නොකාර කළමනාකරු (බන්නාහිර පළාත්)  වීල නිම්වන නැග වෛදාව විදාහාත්මක නොරතුර්ද කේ.සත්වාවන්, වැරිවිර් - (පොක්ඛ කට්කාවාර්ය දේශීය වෛදා විදාහයනයේ) කොළඹ විශ්ව විදාහලය - රාවගිරිය  වර්ගුන් හා නැමදෙනු වෙනිහානික හා නැංනිකනික පෘදුඛීම බිඩ්වාලි ද කොන්නා, පරිසර සළමණාකරණ හිලධාරිනී පෙන විවිධන්ව ලේකම් කාර්යාලය	03 - 07
සாலமாற்றத்திற்கேற்ப விவசாயத்தைத் தீர்மானித்தல் சஞ்சீவி சிவகுமார், தென்கிழக்குப் பல்கலைக்கழகம் කාර්චීකර්ණයේ පාර්පාරික බලපෑව බබ්. ඒ. බබ්.එල්. විනුවපාර්චීව්, නාවකාලික කථිකාවාර්ය පවාජ විදහා අධ්යයන අංශය, කැලණිය විස්වවිදහාලය  ගැඩුරු වුගුදේ පන්ත්වයෝ නලනා රණසිංහ, පහාකාර කළමනාකරු (බස්නාහිර පළාත්) ප්ල පැම්පත සහ වෛදහ විදහාත්මක නොරතුරු සෝකේවී.එස්. පේශලා - (සීවාවාසික වෛදහ) විපාර්චීව් එස්වේ ස්වේචීර් - (පෝක්ඛ කථිකාවාර්ය- දේශීය වෛදහ විදහායනහය) කොළබ විස්ව විදහාලය - රාජගිර්ය  උර්ගුත් හා පැමදෙනු වෙනිගාසික හා පැංසිකහික පැසුබිම බිම්.ඒ හිමාලි ද කොස්තා, පරිසර කළමණාකරණ නිලබාරීනී	
සாலமாற்றத்திற்கேற்ப விவசாயத்தைத் தீர்மானித்தல் சஞ்சீவி சிவகுமார், தென்கிழக்குப் பல்கலைக்கழகம் කාර්මීකර්ණයේ පාර්දන්රික බලපෑව බබ්. ඒ. බබ්.එල්. ට්නුවපාර්ච්චි, නාවකාලික කටීකාවාර්ග යවාජ විදහා අධ්යගත අංශය, කැළඹිය විශ්වවිදහාලය  ගැඩුරු වුගුදේ යන්ත්වයෝ නලතා රණයිංහ, යහාකාර කළමනාකරු (බස්නාහිර පළාත්) ප්ල සම්පත සහ වෛදහ විදහාත්මක නොරතුරු කේ.කේ.වී.එස්. පේශලා - (සිවාවාසික වෛදහ) විදාර්.එච්.එච්.එස්.එස්. එදිරීවිර - (පෝයාඛ්ධ කටීකාවාර්ග- දේශීය වෛදහ විදහායතනය) කොළඹ විශ්ව විදහාලය - රාජගිරිය  උර්ගුත් හා සබදපුනු වෙනිගාවයික හා සංඛේකාන පාදුඛම්ව බිම්.ඒ.හිවාලි ද කොස්තා, පරිසර කළමණාකරණ හිලබාරිනී පෙන විවිධත්ව ලේකම් කාර්යාලය	
சஞ்சீவி சிவகுமார், தென்கிழக்குப் பல்கலைக்கழகம் කාර්වීකර්ණයේ පාර්යරික බලපෑව බබ්. ඒ. බබ්.වල්. විකුමදාරව්වී, තාවකාලික කටීකාවාර්ග යාමාජ විදහා අධ්යයන අංශය, කැලණිය විශ්වවීදහාලය  ගැඹුර්ප මුහුදේ සැන්ත්වයෝ තලතා රණයිංහ, සහකාර කළමනාකරු (බස්නාහිර පළාත්)  ජල සැම්පත සහ වෛදහ විදහාත්මක නොරතුරු කෝ,කෝ.වී.එස්. එදිරිවීර් - (වේණයේ කටීකාවාර්ය - දේශීය වෛදහ විදහායනනය) කොළඹ විශ්ව විදහලය - රාප්ගිරීය  උර්ගුත් හා සැම්පෙනු වෙනිහානික හා සංස්කෘතික පැසුඹීම බිම්.ඒ.මමලේ ද කොස්තා, පරිසර කළමණාකරණ හිලධාරීනී	
බබ්. ඒ. බබ්.එල්. විනුමදාරව්වී, තාවකාලික කටිකාවාර්ග සමාජ විදහා අධ්යයන අංශය, කළෙණිය විශ්වවීදහාලය ගැඹුර්ප මුහුදේ සත්ත්වයෝ තලතා රණසිංහ, සහකාර කළමනාකර්ප (බස්තාහිර පළාත්) ජල සම්පත සහ වෛදහ විදහාත්මක තොරතුර්ප කේ.කේ.වී.එස්. වේශලා - (සිමාවාසික වෛදහ) රී.ආර්.එව්.එස්.එස්. එදිරිවීර් - (ජෙණිෂ්ඨ කටිකාවාර්ය- දේශීය වෛදහ විදහායනනය) කොළඹ විශ්ව විදහාලය - රාජගිර්ය උර්ගුත් හා සැබඳුනු ඓතිහාසිංක හා සංසේකෘතික පසුඛීම ඔබ්.ඒ.හිමාලි ද කොස්තා, පරිසර් කළමණාකර්ණ හිලධාරීනී පෙනුව විවිධත්ව ලේකම් කාර්යාලය	08 - 11
තලතා රණයිංහ, සහකාර කළමනාකරු (බස්නාහිර පළාත්)  ජල සම්වන සහ වෛදාප විදහාත්මක තොරතුරු කේ.කේ.වී.එස්. වේශලා - (සිමාචාභික වෛදාප)  රී.ආර්.එච්.එස්.එස්. එදිරීවීර - (ජොක්ඛ කටීකාචාර්ය- දේශීය වෛදාප විදහායනයේ) කොළඹ විශ්ව විදහාලය - රාජගිරිය  උර්ගුත් හා සැබඳුනු ඓතිහාසියක හා සංසේකෘතික පසැඛීම කි.මී.ඒහිමාලි ද කොස්තා, පරිසර කළමණාකරණ හිලබාරීහී පෙසට විවිධත්ව ලේකම් කාර්යාලය	12 - 16
කේ.කේ.වී.වන්. වේශලා - (නිමාචානික චෛදුස) වී.ආර්.එච්.එන්.එන්. එදිර්වීර් - (ජොක්ඛ කටීකාචාර්ය- දේශීය චෛදුස විදහායනනය) කොළඹ විශ්ව විදහාලය - රාජගිර්ය උර්ගුන් හා නැබැදුනු ඓතිහානික හා නැංක්කෘතික පතුඛිව ඔබ්.ඒහිමාලි ද කොන්නා, පරිතර කළමණාකරණ හිලබාරිහී ජෛව විවිධන්ව ලේකම් කාර්යාලය	17 - 19
ඛිකි.වී හිමිවලි ද කොදුන්තා, පරිදුව කළමණාකරණ තිලබාරිහී ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය	20 - 27
9 5	28 - 31
ශී ලංකාවේ 2003 විර්යයේ ගංවතුර විපයනය යැග පශ්වාත් විපයන ගැටථි (රත්තපුර දින්තුික්කයේ කලවාන පුාදේශීය ලේකම් කොට්ඨාශය ඇතුරෙන්) කේ.වී. කීර්ති පුනාස්, යහකාර කවීකාවාර්ය, දර්ශන අධ්යයන අංශය, කැලණිය විශ්වවිදපාලය. Keerthiprabhash@yahoo.com නිළිති හයයින්ත් දයානත්ද, යහකාර කවීකාවාර්ය, යමාජ විදහ අධ්යයන අංශය, කැලණිය විශ්වවිදපාලය Thilinidayananda@yahoo.com	32 - 36
The Jurassic in Sri Lanka Hasula Wickramasinghe, Bio diversity Secretariate Ministry of Environment	37 - 44
පූතිරීමත් නමතල වීචිතය යූ.වී.එල්.බී. පතිරණ, අධ්යක්ෂ -පරිනර් අමාතහාංශය	45 - 48
වැස්සා වලාගක දෙවියනි දෙනෙන් යොවනු මැත සොව්රන්න විකුමයේ, කොළවෙනිගම, දෙනියාය	49
25700ර් දැම්වන විනාශය හා කුදන්බඳ නංර්ක්ෂණය           මහෝජා ජයයෝකර්, ජරිතර් අමාතනංශය	50 - 52
වැණි අපදුවප කළමහාකරණය බ්.එම්.එන්.එල්.බී. දිනාහායක, කටිකාවාර්ය නමාවිය විදහා හා මාතව ශාන්නු විඨය, ශීු ලංකා රජර්ට විශ්ව විදහාලය – මිහින්තලේ	53 - 55
HISTORICAL PROSPECTIVE OF FOREST COVER AND MANAGEMENT IN SRI LANKA Fareena Ruzaik, B.A. (Hons) (Peradeniya), M.Sc. (Sri Jayewardenepura) Lecturer- University of Colombo	56 - 60
zsobක්ෂණය කලයුතු bහමිල්ල ශාකය M.G. මහෝද් පුයන්න Mprasanna74@yahoo.com	



## Introduction

Sri Lanka was a land of rich tropical forests, natured by abundant radiation, high temperatures and rainfall. The forest and people relationship has a long history since *King Vijaya* (543 B.C.) landed to the Island. There is no doubt that even prior to colonial times; the forest cover would have played a major role in the lives of inhabitants. A major percentage of area of Sri Lanka was covered by rich tropical forests in the early stage. This consisted 90% of the total ground area. There is no doubt that ever period to colonial days forest cover was have played a major role in shaping of the lives of the inhabitants. Over the last two centuries much of this heritage has been destroyed gradually along with many of its material benefits to extend development activities and to fulfill day-to-day needs of peoples (NRSL, 1991).

As a strategy of forest management, it was found that the plantation forestry is an ideal alternative to minimise present problems as well as to meet present and future demand for forest products. The plantation forestry was originally introduced to Sri Lanka in 1870s (FSMP, 1995). However, most of the plantation programmes were introduced and conducted on during the latter part of the 20thy century (e.g. Dawatagolla Jack (*Artocarpus intergrifolia*) and Mahogany (*Swietenia macrophlla*) plantation was also established in 1930s).

With the adoption of advance techniques pertaining to the forest management the concept of sustainable development became a common point in early 1970s. After the "Rio Summit' in 1992, probably, the concept of sustainable development was applied in every development activities including forestry sector. The increasing needs for forest products and deforestation are two contrasting elements which to be managed in the middle level without compromising to the social and ecological environment. To fulfill unlimited demands for forest products, the "multiple-use of forestation" was introduced. Meanwhile, the concept of "Public Participation" in the forest management activities (participatory management) has become a center point of forest management. This concept strongly believes that any social or environmental problems, which are being arisen due to the human activities, cannot be mitigated or stopped without the participation of the public. As a modern form of this approach, "social forestry or community forestry" was implemented with the participation of the people (FSMP, 1995).

## Historical background

The British Colonial Ruling took over the coastal areas of the Island in 1796. Subsequently, they were successful in capturing the upcountry kingdom through a peaceful conspiracy in the year 1815.

Since then, the destruction of forests for the purpose of developing and expanding of Timber Industry had been carried at large scale. This has resulted in percentage reduction of forests through out the Island.

Further, during the early stage of the 19th century (in 1835) both Coffee and Tea plantation were introduced in Ceylon, which had required more land area for cultivation in the central province (particularly in the N-Eliya District). This too had contributed in great measures towards the destruction of forests during the period under reference.